

පාරමිපරික ආහාර තාක්ෂණය

පරිසර සංරක්ෂණයේම අංශයකි

ශිරින් සමරපූරුය පාතික සම්බන්ධිකාරීක

වික්සත් ජාතින්ගේ ජගත් පරිසර පහසුකම් සුළු මූල්‍ය ප්‍රභාව වැඩසටහන

ජගත් පරිසර පහසුකම් සුළු මූල්‍ය ප්‍රභාව වැඩසටහන ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද්දේ 1994 වසරේදී ය. ඉන් ප්‍රභාව හා පරිසරය අතර සහඡිවනයක් ගොඩ නගමින් පරිසර සංරක්ෂණ ක්‍රියාලයේදී සිවිල් සංවිධාන ගක්තිමත් කිරීම සිදු කෙරෙයි. ප්‍රධාන තේමාවන් 5 ක් යටතේ විනම් ජෝව විවිධත්වය, දේශගුණික විපරියාක, භූමිභායනය, ජාත්‍යන්තර ජලාශ. හා දිගුකළු පවතින කාබනික දූෂණය යන ක්ෂේත්‍ර කෙරෙහි මුළුකත්වය බ්‍රාඩ දෙයි. ඒ සම්බන්ධයෙන් ප්‍රභාවගේ දැනුම හා අකල්ප ගොඩ නැගීම, බාරතා වැඩනය යන ඒවා තුළින් පාරිසරික යහපැවත්ම ගොඩ නැගීම අපගේ අරමුණ වී ඇත.

මෙම ව්‍යාපෘතිවලින් අනිකිදීන්ම වැදුගත් අංශයක් වන්නේ ජෝව විවිධත්වයයි. ජෝව විවිධත්වය ගේලීය පැවැත්මට මෙන්ම මානව ජන සමාජයේ පැවැත්මට ද අත්‍යවශ්‍ය අංශයකි. විශේෂයෙන්ම මිනිසාගේ කටයුතු පවත්වාගෙන යාමට ජෝව විවිධත්වය තුළින් විශාල සේවාවක් සිදුවන අතර ආහාර හා නිරෝගිබව රැක ගැනීමේදී සම්පූර්ණයෙන්ම යැපීමට සිදුවන්නේ ජෝව විවිධත්වය මතය.

ලෝකයේ ආහාරමය වශයෙන් වැදුගත් වන පැළැරි විශේෂ 90,000 ක් පමණ ඇතැයි කියැවේ. වීමෙන්ම ව්‍යාපෘති බ්‍රහ්මලා මානව පැවැත්මට තුළ හාවත වන පැළැරි විශේෂ 15,000 ක් පමණ නඳුනා ගෙන ඇත. ලෝකයේ පිටත්වන ජනයාගෙන් වැඩි දෙනෙකුගේ කුසැහිනි නිවීමේ වගකීම ඇත්තේ මෙම පැළැරි හා අනෙකුත් මත්ස්‍ය ආහාර මතය.

මේ නිසා ජගත් පරිසර පහසුකම් සුළු මූල්‍ය ප්‍රභාව වැඩසටහනහේ ව්‍යාපෘතිවලින් වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ ජෝව විවිධත්ව සංරක්ෂණය, තිරසර හාවතය හා ඊට අදාළ සාම්පූද්‍යාධික දැනුම ව්‍යාපෘතය මෙන්ම උච්ච තාක්ෂණික කුමෝපායයන් දිරි ගැන්වීම උදෙසාය. මෙහිදී කෘෂිකාරීමික ජෝව විවිධත්වය කෙරෙහිද විශේෂ අවධානයක් දක්වන්නේ මුළුන් සඳහන් කළ පරිදි සාරින්නට සහ නිරෝගිබව තුරන් කිරීමට ඉන් විශේෂ දායකත්වයක් ලැබෙන හෙයිනි. භූමිභායනය හා කාන්තාරිකරණය ද කෘෂිකාරීමාන්තයේදී හා ආහාර සුරක්ෂිතතාවයේ ද දැසී බලපෑමක් විශ්ලේෂණ කරන පරිසර හේතුන්ය.

ලෝකය පුරා මැයියන 500 ට අධික ගොවිපූල් ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැලෙමින් ආහාර නිෂ්පාදනය කරයි. මෙම පවුලේ ගොවිපොල(Family Farm) ආහර සුරක්ෂිතබව, තිරසර ග්‍රාමීය සංවර්ධනය, උච්චත්වයේ, වර්ෂාපතනයේ, භූ ලක්ෂණ සහ පස යන ඒවායේ පුළුල් විවිධතාව ලංකාව තුළ විශාල වෙනස්කම් සහිත පරිසර පදනම් බිජිවීමට සහ ඒවා ජෝව විවිධත්වයෙන් පොහොසත් වීමට හේතු වී තිබේ. කෘෂිකාරීමික අතින් ආහාර බේශ විවිධත්වයක් ද පෙන්වුම් කරන්නේ ඒ අනුවමය. ආහාර, ප්‍රාග්ධනය හා නිරෝගි බව රැක ගැනීමට විය පිටුබලයක් වී ඇත. බාහ්‍ය රිනිල, අම සහ පළතුරු. ව්‍යුවහා මෙමෙස විවිධාංකිකරණය වෙමින් දේශගුණික හා භූ ලක්ෂණ පවුලේ ගොවිපොල තුළ පුළුල් කාර්යනාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ පාරමිපරික වී පුනේද 4000 ක් පමණ ජාන සම්පත් මධ්‍යානයේ සංරක්ෂණය කොට තිබේ. නමුත් මේවායින් බොහෝමයක් (30) ක් ක්ෂේත්‍ර වී තිය (Land Race) ඒවා සේ සැලකේ. මෙම පාරමිපරික වී පුනේද පහත රට වියලි ක්‍රියා වැනි ප්‍රාග්ධනය හා අතරමැදි ක්‍රියා උච්ච දක්වා විවිධත්වයකින් යුතුව පැතිර ගොස් තිබේ. සහල්, බඩ ඉරුණු, සේගම් සහ මිලරී ඇතුළත් බාහ්‍ය විය 5300 ක් පමණ ජාන සම්පත් බැංකුවේ සංරක්ෂණය කොට තිබේ. ඉන් සියයට වැකක් වනප්‍රමය බාහ්‍ය විශේෂ වෙයි. මෙම සංවිතවලින් 30%-70% නැවත වගකළ නොහැකි වන සේ ක්ෂේත්‍ර වී තිබේ.

විළවල් සහ පළතුරු විශේෂ ද වීමෙසමය. විවිධ ගුණ සහ විවිධ රසයෙන් යුතු විශාල විවිධත්වයක් සහිත මෙට ජනයාගේ ජ්‍යෙන පැවත්ම දරා සිටින ආහාරය.

වග නොකළ ආහාර බේශ විශාල ප්‍රමාණයක් අපේ ජනසමාජය තුළ ආහාරමය වශයෙන් භාවිතයට ගනී. මේවා වනජ ආහාර ලෙස සැලැකේ. බොහෝ සෙයින් වනාන්තරය හෝ ජලජ පරීසර පද්ධතිය සමඟ කාලාන්තරයක් තිස්සේ පරිහරණය කිරීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට එම පිළිබඳ දැනුම ගෙවෙන වින් තිබේ. මෙය පෙළව විවිධත්වය සම්බන්ධයෙන් පාරම්පරික දැනුමේ ඇති සුවිශේෂතාවයයි. පෙළව සම්පත් පරිහරණය සම්බන්ධයෙන් මහ ඉහළ දැනුමක් ඇති ආසියානු කාන්තාවන් අතර පරම්පරා දැනුම මෙහිදී විශේෂත්වයක් ගනී. ඔවුන් ආහාර හා ඔෂ්ඨමය වශයෙන් වැදගත්වන පැළැසී විශාල ප්‍රමාණයක් හඳුනන හා ඒවා සමඟ ගනුදෙනු කරන පුරුද්දක් ස්වභාවයෙන්ම ලැබේ තිබේ. මේ නිසා කාන්තාවන් පෙළව විවිධත්ව සංරක්ෂණය, තිරසර භාවිතය පමණක් නොව මානව ආහාර සුරක්ෂාතාව සම්බන්ධ වශයෙන් දී පුළුල් කාර්යකාරයක් ඉටු කොට ඇත. ඔවුන් විවිධ කුම ඔස්සේ තම ආහාරවේල පරුපුරුණාය කරමින් පවුලේ පෝෂණය ඉහළ දැමීමට සමත් පෝෂණ වේදින් බවට පත්වන්නේ පෙළව විවිධත්ව සංරක්ෂණයට ද සුවිශාල ලෙස කැපවීමෙනි. තම ගෙවත්තේ ඇති පැළැසී නාව හඳුනන ඔවුන් ආහාර පමණක් නොව ඔෂ්ඨය කෙරෙහිදී මහ විශේෂයෙන් හිමි කර ගෙන ඇත.

සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය වැදගත්වන්නේ මෙම පසුඩීම තුළය. සොබාදහම තුළ විවිධතාවයෙන් හටගන්නා දේවල් තමන්ගේ යහ පැවැත්ම උදෙසා උවිත පරිදි සකසා ගැනීම මිනිසාගේ පාරම්පරික පුරුද්දයි. මෙහිදී වසර දහස් ගණනක් ආහාර සම්බන්ධයෙන් දියුණු කළ දැනුම ඇගයිමට ලක් කළ යුතුය. ඒ අදාළ සකසා ගන්නා ආහාර දීර්ශ කාලයක් ජන සමාජය තුළ පරෝධ්‍යායට ලක්වූ ඒවා වීම නිසාය. විඛැවින් සාගින්ත හා ලෙඩරෝග පෝෂණිමින් මානව සමාජයේ විකාශනය කෙරෙහි පෙළව විවිධත්වය දක්වා ඇති දායකත්වය අප නිවැරදිව වටහා ගත යුතුය.

සොබාදහමෙන් අප නෙතුන සමහර ආහාර කෙශින්ම ආහාරයට ගත නොහැකිය. ඒවායේ මත්වීම, විස වීම අසාත්මිකතාව ඇතිවීම, දිර්වීමට අපහසුවීම සහ ආහාරයට ගැනීමෙන් මිය යන බොහෝ වනජ ආහාර පාරම්පරික දැනුමට අනුව විස නොවන ලෙස සකසා ගැනීමට ඉතා උසස් මරිටමේ උපායන් යොදා ගෙන තිබේ. විද්‍යාත්මකව බලන කළ ඒවා සියයට සියයක්ම සාර්ථකය. විමෙන්ම විවිධ මරිටම්වල එනම් කුඩා දුරටත්වීම. මහඹ අයට. ගැනීන් මවිවරෙන්ට, රෝගීන්ට විවිධ ආකාරයෙන් ආහාර සකසා දීමේ දී අනුගමනය කොට ඇති විධිතුම තුතන විද්‍යාවට පවා හුකුර ගැනීමට නොහැකි තරමේ විශිෂ්ට තෙකුත තෙකුත තිබෙන බව අප අමතක නොකළ යුතුය. ආහාර සුබඩතාව නිරෝගී සුවයට මනාව ගෙපා ගත් අපේ පැරණි මුතුන්මින්නේ දැවසේ වේලාවල් අනුව ගත යුතු ආහාර ව්‍යුහ කොටගෙන අනුහව කළ බව ද ඔබට සිහිපත් කළ යුතුය.

අපේ පාරම්පරික කුස්සිය සුවිශේෂ ත්‍රිඩාගාරයක් බලය. පාරම්පරික ඉවුම් පිහුම් උපකරණ නිසා අපේ කාන්තාවන්ට මහ ගැරීර සුවතාවයක් ලැබේනි. වංගේඩිය සහ මෝල් ගස, මිරස්ගල, පෙන්ටරය. මත්නය, කුරක්කන් ගල වැනි දේවල් ප්‍රලාභණයෙන් ස්වුලභව නැති කර ගැනීමේ සිට බොහෝ සෙයින් විද්‍යාත්මක වාසි අත්පත් කර ගැනීමට හැකි විය. කාරණය ඇත්තේ මේ නිසා කාන්තාවිනට විශාල වැඩි කොටසක් ද පැවරි තිබීමය. නිවසක ඇති දෙනික කාර්යයන්ගෙන් සියයට 90 වත් වැඩි කාන්තාවන් විසින් දරා සිටිම සමාජ සාධාරණය බිඳ දමන්නක් බව ද ඒ සමගම සිහිපත් කළ යුත්තකි.

කෙසේ වෙතත් අද වේගයෙන් ක්ෂේත්‍රීක ආහාර කෙරෙහි අවධානය යොමු කිරීම නිසා නිවාස තුළ තිබුණු මෙම විද්‍යාත්මක ආහාර නිෂ්පාදනයේ උරාමයන් අපේන් හිමි යයි. මේ නිසාම පවුල් පිටින් ලෙඩ රෝගවලට ගොදුරු වී අනුවශ්‍ය ලෙස රෝහල්වල කාලය කා දැමීම හා මිල මුදල් නාස්ති කරමින් අතාර්කික පීවන රටාවකට යොමුවීම ගෙන අප ක්ල්පනා කළ යුතුව ඇත. අනෙක් අතට ආහාර ක්ල්නඩ ගැනීමේ තාක්ෂණය මෙන්ම ක්ල්නඩගත් ආහාර නැවන සුදුසු පරිදි පිස ගැනීමේ තාක්ෂණය ස්වභාව ධර්මයට සමාන්තරව සිදු කිරීමෙන් වස විසවලින් බැහැරවීමට තිරායායයෙන්ම ඉඩ ලැබේනු ඇත. ඒ සියල්ල ප්‍රවාහ විශාසනීය ආහාර සම්ප්‍රදායයක් නිර්මාණය කර ගැනීමට පසුඩීම වූ සාධක බව අප අමතක නොකළ යුතුය.

නියගලා අම ආහාරයට නොගත යුතුවේ මූල් සමාජයම දැනී. විය විසේ දැන ගත්තේ ඉතිහාසයේ යම් ද්‍රව්‍යක ඒවා ආහාරයට ගෙන ඇති වූ අහිතකර අත්දැකීමක් මත විය හැකිය. එබැවින් සමහර විස අම වර්ග තම්බා පලය ඉවත්කොට වෙනත් දශ සමග මිශ්‍ර කොට යළි පිස ගැනීමෙන් ආහාරයට ගත හැකිය. එමෙන්ම මඩ වැනි මත්වන ආහාරයක් ගෙඩි පළා, වියලා, මල ලබාගෙන, නැවත ජලයේ පොගවා. පිටි කොටා එම පිටි කඩලේ බැඳ, පිටිපු, තලප, රෝම් සාදා ගනී. පිසින විටදී මුරුණා කොළ සහ පොල් විකතු කරයි. මෙලෙස සාදාගත් මඩ ආහාර කුසැගිනි නිවන රසවත් ආහාරයක් මෙන්ම දියවැඩියා රෝගයට අතිශයීන්ම නිසි ප්‍රතිකාරයකි. මෙම පර්යේෂණය ඉතිහාසයේ වසරක් හිසේ සිදුවන්නට ඇද්ද?

මෙවැනි නිදුසුන් දහස් ගණන් අප සමාජය තුළ ඇත. එබැවින් පාරමිපරික ආහාර තාක්ෂණය කිසියම් ජන සමාජයකින් වැළැලියාම යනු එම සමාජයට සිදුවන විශාල පාඨුවක් නැතෙනාත් එම සමාජයේ සේදා පාලුවට වික් ප්‍රධාන හේතුවක් සේ අප සැලකිය යුතුය. මේ නිසා මෙම දැනුම හා තාක්ෂණය සමාජ භාවිතාවක් ලෙස මතු පරපුරට උරුමකොට දීම අප විසින් කළ යුතුය. අද වෙළෙඳපොළකරණය වූ නූසුපුසු ආහාර සමුදායකින් මානව පවුල විසා ගනිද්දි පැන නගිනි දහසක් සෞඛ්‍ය ගැටව් විසඳා ගැනීමට විය මාර්ගයක් වනු ඇත. එමෙන්ම නොමිලේ ලැබෙන බොහෝ ආහාර නිසි පරිදි පරිනෝජනයට අප පෙළෙළෙන්නේ නම් ආරචික වශයෙන් ද විශාල සහනයක් ලැබේ. විය මිනිසා සහ පරිසරය අතර සහඡ්‍යවනය ගොඩ නැගීමට ද ඉහළ පැනමක් සපයනු ඇත.

අපට යළි ඉතිහාසයට යාමට නොහැකි බව බොහෝ දෙනාගේ අදහසය. නමුත් ඉතිහාස වටිනාකම් කාලය අනුව ගෙවා ගැනීම කළ හැකිය. ලේඛකයේ බොහෝ රටවල සාම්ප්‍රදායක වටිනාකම් නැති කොට ගෙන නොමැත. සංවර්ධනය සමග ඒවාද ඉදිරියට ගෙනයයි. මේ නිසා අප කළ යුත්තේ මෙම ස්වභාවික පෝෂණීය ආහාර භාවිතය දුෂ්කර බව සිතා බැහැර කිරීම නොව, ඒවා නව තාක්ෂණයට අනුව සකසා ගනිමින් අනාගතයට ගැනෙන යාමය.